

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගණනය කල මතය

ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා (පුද්ගලික) සමාගමේ (“සමාගම”) 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කල මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කල මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ජරමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මහහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මහහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මහහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතභාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතභාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ වෙන්කිරීම්වලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතයේ යොමුව සමඟ අනුකූල නොවීම

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ආයතන සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ 17.19 වගන්තියට අනුව (SMEs සඳහා SLFRS), වත්කම්වල ප්‍රයෝජනවත් ආයු කාලය සෑම වසරකම සමාලෝචනය කරනු ලබන අතර 10.15-10.18 වැනි ඡේදවලට අනුකූලව ගිණුම්කරණ ඇස්තමේන්තුවක වෙනසක් ලෙස අපේක්ෂාවේ වෙනසක් ගිණුම්ගත කළ යුතුය. ඊට පටහැනිව පිරිවැය රු.4,691,550 ක තවමත් සමාගම විසින් භාවිතා කරන නමුත් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී සම්පූර්ණයෙන්ම ක්ෂය වූ වත්කම් ප්‍රමිතියේ අවශ්‍යතාවය අදාළ කර නොතිබුණි.

ක්ෂය වීම ගිණුම්කරණ ඇස්තමේන්තුවකි. මෙම වත්කම් දැනටමත් පෙර මූල්‍ය වර්ෂවලදී සම්පූර්ණයෙන්ම ක්ෂය වී ඇත. මෙම සියලු ක්ෂයවීම් අනුපාත කර්මාන්ත පරිචයන් හා සමාන ලෙස සැලකේ. කෙසේ වෙතත්, සමාගම 2021 මූල්‍ය ප්‍රකාශනයෙහි සම්පූර්ණයෙන්ම ක්ෂය වූ වත්කම් සඳහා වෙනම හෙළිදරව් සටහනක් තබනු ඇත. තවද, ඔබගේ යෝජනා මත පදනම්ව අවශ්‍ය ඕනෑම ගැලපීම් 2021 දී සිදු කෙරේ.

මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල වීමට කළමනාකරණය පියවර ගත යුතුය.

1.5.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රු.1,433,589 වූ උපකරණ සහ අනෙකුත් දෑ සඳහා විස්තරාත්මක උපලේඛන සහ රු.15,421,908 වූ අනෙකුත් ලැබිය යුතු දෑ සඳහා තහවුරු කිරීම් විගණනය සඳහා ලබා දී නොමැත.	මේවා 2009 ට පෙර පවා සම්පූර්ණයෙන්ම ක්ෂය වූ ශේෂයන් වන අතර, මේවා ගිණුම්කරණ පද්ධතියේ ඉදිරියට ගෙන එන ලද ශේෂයන් වන අතර දැනට සමාගම සතුව මේ සම්බන්ධයෙන් මුල් මූලාශ්‍ර ලේඛන නොමැත.	මූල්‍ය ප්‍රකාශනවල ශේෂවල නිරවද්‍යතාවය සනාථ කිරීම සඳහා කළමනාකාරිත්වය විසින් සියලු තොරතුරු ඉදිරිපත් කළ යුතුය.

1.5.3 සම්බන්ධිත පාර්ශවයෙන් ලැබිය යුතු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාගම 2020 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් (සම්බන්ධිත පාර්ශවයෙන්) රු.165,254,816 ක් වෙළඳ ලැබිය යුතු ලෙස පෙන්නුම් කළද, වරාය අධිකාරියේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව සමාගමට වෙළඳ ගෙවිය යුතු ලෙස පෙන්වා දී ඇත්තේ රු.13,496,949 ක් පමණි. එබැවින් රු.151,757,868 ක සැලකිය යුතු වෙනසක් විය. 2021 ජූනි 30 වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ලැබිය යුතු මුදල රු.214,992,582 දක්වා වැඩි වී ඇත.	සේවා ලබා ගත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂිත අංශය වෙත SLMCS විසින් සේවා සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ඊළඟ මාසයේ ඉන්වොයිසි ඉදිරිපත් කරයි. අපගේ අවබෝධයට අනුව, එම ලේඛන අදාළ අංශයෙන් මූල්‍ය අංශයට යැවීමට සුළු කාලයක් ගතවීම මෙම ගැටලුවට හේතු වන්නට ඇති, අපි මේ පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලිඛිතව ද දැනුම් දී ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ශේෂයන් අපගේ විෂය පථයට නොවැටෙන අතර අපගේ ශේෂයන් සඳහා පමණක් අපි සහතික වෙමු.	මූල්‍ය ප්‍රකාශන සැකසීමට පෙර කිසියම් විෂමතා මඟහරවා ගැනීම සඳහා කළමනාකාරිත්වය විසින් කාලානුරූපීව සම්බන්ධිත පාර්ශවයන් සමඟ ශේෂය සැසඳීම් කළ යුතුය.

1.6 සම්බන්ධිත පාර්ශවයන් සහ සම්බන්ධිත පාර්ශව ගනුදෙනු අනාවරණය කර නොමැත

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
මණ්ඩලයේ තීරණයට අනුව අධිභාරය සිදු කළ යුත්තේ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවය. ඊට පටහැනිව, මණ්ඩලයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා වරාය අධිකාරියට කල්බදු කුලිය ගෙවීම ප්‍රමාද කිරීම සඳහා සමාගම රු. 232,196 ක අධිභාරයක් ගෙවා ඇත.	එකඟවේ, මණ්ඩලයෙන් සහතිකය ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.	එවැනි ගෙවීම් පියවීමේදී කළමනාකාරිත්වය, මණ්ඩලයේ උපදෙස් පිළිපැදිය යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යවසාය වක්‍රලේඛ අංක: පීඊඩී/12			
(i) 7.4.5 වගන්තිය	සමාගම 2020 දෙසැම්බර් 31 දිනට සමාගමේ ස්ථාවර වත්කම් සත්‍යාපනය කිරීම සඳහා වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයක් සිදු කර නොතිබුණි.	එකඟවේ, 2021 සඳහා වාර්ෂික සත්‍යාපනය භාණ්ඩ සමීක්ෂණයක් හරහා සිදු කරනු ලැබේ.	වත්කම්වල භෞතික පැවැත්ම තහවුරු කිරීම සඳහා කළමනාකරණය විසින් වාර්ෂිකව එහි වත්කම් තහවුරු කළ යුතුය.
(ii) 9.2 වගන්තිය	සමාගමේ සංවිධාන ව්‍යුහය සහ අනුමත සේවක සංඛ්‍යාව භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැත.	එකඟවේ, කෙසේ වෙතත්, සමාගමට මණ්ඩලය විසින් අනුමත කරන ලද ආයතන ව්‍යුහයක් සහ සේවක සංඛ්‍යාවක් ඇත.	ආයතන ව්‍යුහය සහ සේවක සංඛ්‍යාව මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට කළමනාකාරිත්වය කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.2,989,455 ක අලාභයක් වූ අතර, පෙර වර්ෂයේ අලාභය රු.3,630,126 ක් වූ බැවින්, මූල්‍ය ප්‍රතිඵලයේ රු.640,671 ක වර්ධනයක් නිරීක්ෂණය විය. වැඩිදියුණු වීමට හේතු වූයේ සමාගම 2020 අවසන් කාර්තුවේදී ව්‍යාපාර දෙකක් ආරම්භ කරමින්, ජය බහාලුම් පර්යන්තයේ අතිරේක ශ්‍රමිකයන් සැපයීමක් සමඟ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් සඳහා කොන්ත්‍රාත් පර්යන්ත ක්‍රියාකරුවන් සැපයීමයි. තවද, සමාගම 2020 දෙසැම්බර් මස නැගෙනහිර බහාලුම් පර්යන්තයේ අන්තර් පර්යන්ත ට්‍රැක් රථ සේවා සැපයීම ආරම්භ කළේය.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

විස්තරය	2020	2019	වැඩි වීම/ වීම) (අඩු	වෙනස %
ආදායම	රු.	රු.	රු.	
සේවා ගාස්තුවෙන් ලැබෙන ආදායම	17,671,312	15,455,050	2,216,262	14.34
ගාලු මුවදොර පිටියෙන් ආදායම	8,783,083	15,653,237	(6,870,154)	(43.89)
කුලී සේවයෙන් ලැබෙන ආදායම	2,323,548	0	2,323,548	100.00
වෙනත් ආදායම්	2,924,676	3,683,030	(758,354)	(20.59)
ශුද්ධ මූල්‍ය ආදායම	12,926,711	17,419,275	(4,492,564)	(25.79)

පරිපාලනය සහ ආයතනික වියදම්

වාර්ෂික ප්‍රසාද දීමනාව	1,076,550	729,309	347,241	47.61
වෛද්‍ය රක්ෂණය	1,956,280	1,172,477	783,803	66.85
පාරිතෝෂිත වියදම්	1,334,302	699,345	634,957	90.79

පහත සඳහන් නිරීක්ෂණ සිදු කරනු ලැබේ.

- 2.2.1 සමාලෝචිත වර්ෂය සඳහා සමාගමේ සේවා ගාස්තුවෙන් ලැබෙන ආදායම පෙර වසරට සාපේක්ෂව රු.2,216,262 කින් හෝ සියයට 14.34 කින් ඉහළ ගොස් ඇත. මේ අතර, ගාලු මුවදොර පිටියෙහි ආදායම පෙර වසරට සාපේක්ෂව රු.6,870,154 කින් හෙවත් සියයට 44 කින් අඩු වී ඇත. කුලී සේවාවන්හි ආදායම ලෙස නව ආදායම් මාර්ගයක් ආදායමට එකතු වී ඇති අතර එයින් රු.2,323,548 ක් උපයා ඇත. නැගෙනහිර බහාලුම් පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම කුලී සේවාවන් වරාය අධිකාරියට සපයා ඇති බව නිරීක්ෂණය විය. අනෙකුත් ආදායම් සහ මූල්‍ය ආදායම් පිළිවෙලින් සියයට 21 කින් සහ සියයට 26 කින් අඩු විය.
- 2.2.2 ඉපැයු ලාභයේ වැඩිවීම හේතුවෙන් 2020 වසරේ වාර්ෂික ප්‍රසාද දීමනාව රු.347,241 කින් හෙවත් සියයට 48 කින් ඉහළ ගොස් ඇති අතර ප්‍රසාද දීමනා අනුපාතය පෙර වසරට සාපේක්ෂව සියයට 5 කින් ඉහළ ගොස් ඇත.
- 2.2.3 2020 වසරේ වෛද්‍ය රක්ෂණ වියදම් පෙර වසරට සාපේක්ෂව සියයට 67 කින් හෙවත් රු.783,803 කින් ඉහළ ගොස් ඇත. 2019 මාර්තු මාසය දක්වා රක්ෂණ වාරිකයෙන් සියයට 25 ක් සේවකයින් විසින් දරා ඇත. 2019 අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණ රක්ෂණ පිරිවැය දැරීමට සමාගම තීරණය කළේය.

2.3 අනුපාත විශ්ලේෂණය

පෙර වසර හා සසඳන විට සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රධාන අනුපාත පහත දක්වා ඇත.

අනුපාත විශ්ලේෂණය	2020	2019
ලාභදායීතා අනුපාත		
දළ ලාභ අනුපාතය	26.42	29.37
ශුද්ධ ලාභ අනුපාතය	(3.73)	(4.43)
යෙදවූ ප්‍රශ්ඨනය මත ප්‍රතිලාභය %	5.60	8.00
ක්‍රියාකාරී අනුපාත		
වෙළඳ ලැබිය යුතු දින ගණන	809.79	391.55
වෙළඳ ගෙවිය යුතු දින ගණන	915.69	455.22
ද්‍රවශීලතා අනුපාත		
ජංගම අනුපාතය	1.25:1	1.66:1
ක්ෂණික අනුපාතය	1.24:1	1.66:1

- 2.3.1 (අ) කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය සඳහා සෘජු පිරිවැය ඉහළ යාම හේතුවෙන් දළ ලාභ අනුපාතය අඩු වී ඇත.
- (ආ) වසර තුළ බදු ඉතිරිකිරීම් හේතුවෙන් ශුද්ධ ලාභ අනුපාතය සියයට 8.56 සිට සියයට 9.19 දක්වා ඉහළ ගොස් ඇති අතර මූල්‍ය ආදායම අඩුවීම සහ සෘජු පිරිවැය වැඩිවීම හේතුවෙන් සේවයේ යෙදවූ ප්‍රශ්ඨනය මත ප්‍රතිලාභය සියයට 8 සිට 5.6 දක්වා අඩුවී ඇත.
- (ඇ) සමාලෝචිත වර්ෂය තුළ ණය එකතු කිරීමේ කාලය දින 391 සිට දින 809 දක්වා දින 418 ක් දිගු වී ඇත. අදාළ පාර්ශවවලින් අයවිය යුතු මුදල් අයකර ගැනීමට සමාගම කඩිනම් පියවර ගත යුතු බව නිරීක්ෂණය විය.
- (ඈ) ජංගම සහ ක්ෂණික අනුපාත දෙකම 1.24 දක්වා 0.42 කින් අඩු වී ඇත

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(i) ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් මැකලම් ලොක් ගේට් පරිශ්‍රය සමාගම විසින් 2018 අප්‍රේල් 10 වැනි දින බදු ගිවිසුමකට එළැඹීමෙන් 2018 පෙබරවාරි 01 දින සිට වසර පහක් සඳහා පුද්ගලික පාර්ශවයකට බදු දී තිබුණි. ගිවිසුමට අනුව බදුකරු විසින් තක්සේරු ගාස්තුව සහ මාස හයක කල්බදු කුලිය ගිවිසුම ක්‍රියාත්මක කරන අවස්ථාවේදී රු.3,150,000 ට සමාන ආපසු ගෙවිය හැකි තැන්පතුවක් ලෙස තැන්පතු කළ යුතුය. කෙසේ වෙතත්, බදුකරු විසින් ආපසු ගෙවිය හැකි තැන්පතු ලෙස තැන්පත් කර තිබුණේ රුපියල් 1,811,250 ක් පමණක් වන අතර, සමාලෝචිත වර්ෂය අවසානයේ දී රු.5,279,263 හි හිඟ මුදල් තිබියදී බදුකරු වසර තුළ ගිවිසුම අවසන් කළේය.</p>	<p>ආපසු ගෙවිය හැකි තැන්පතුවේ ඉතිරි මුදල ලබාගැනීමට සමාගම සාකච්ඡා ආරම්භ කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සහ වසංගතයේ ප්‍රතිඵලවලින් මේ ආකාරයේ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල වූ බැවින් සමාගමට එය ඉවසා සිටීමට සිදු විය. කෙසේ වෙතත්, හැකි ඉක්මනින් හිඟ මුදල් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කරනු ලැබේ.</p>	<p>සමාගමට කිසියම් බොල් ණයක් සිදුවීම වැළැක්වීම සඳහා ආපසු ගෙවිය හැකි තැන්පතු සහ අනෙකුත් එකඟ වූ ගෙවීම් නියමිත වේලාවට එකතු කර ගැනීමට කළමනාකාරීත්වය පියවර ගත යුතුය.</p>
<p>(ii) ගාලු මුවදොර පිටියේ පරිපාලනය, නඩත්තුව සහ කළමනාකරණය සඳහා සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ අත්සන් කළ ගිවිසුම 2019 පෙබරවාරි 09 දිනෙන් අවසන් වූ අතර මෙය 2021 මැයි 31 දක්වා අලුත් කර නොතිබුණි.</p>	<p>ගිවිසුම අත්සන් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස SLPMCS විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් (SLPA) කිහිප වතාවක්ම ඉල්ලා ඇත. කෙසේ වෙතත්, 2020.06.17 දිනැති උප සභාපතිවරයාගේ (SLPA) ලිපිය මගින් පරිශ්‍රය පරිපාලනය කිරීමට නියමිත බලය ලබා දී ඇත.</p>	<p>අනාගතයේදී නීතිමය ගැටළු ඇති නොවන පරිදි ගිවිසුම නිසි ලෙස අත්සන් කළ යුතුය.</p>
<p>(iii) 2017 මාර්තු 28 වැනි දින ලිඛිත ගිවිසුමකින් තොරව ගාලු මුවදොර පිටියේ ආහාර අලෙවිසැල් පිහිටුවීම සඳහා ඉඩම් කොටසක් පෞද්ගලික සමාගමකට බදු දී තිබුණි. 2020 දෙසැම්බර් 31 දිනට එම සමාගමෙන් ගෙවිය යුතු කුලිය රු.1,635,000 ක් වූ අතර ආපසු ගෙවිය හැකි තැන්පතුව රු.900,000 කි.</p>	<p>මෙම කොටස ඩයිනමෝර් පුද්ගලික සමාගම වෙත බදු දී ඇත. ගිවිසුම දැනටමත් අවසන් කර ඇති අතර සමාගම විසින් ගෙවිය යුතු මුදල් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.</p>	<p>හිඟ මුදල් අයකර ගැනීමට කළමනාකාරීත්වය වහා පියවර ගත යුතුය.</p>

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමාගමට ගාලු මුවදොර පිටියේ වෙළෙන්දන්ගෙන් ආදායම් එකතු කර ගැනීම සඳහා නිසි අභ්‍යන්තර පාලන ක්‍රමයක් නොමැති අතර, සමාලෝචිත වර්ෂයේ සහ පෙර වර්ෂය සඳහා එකතු නොකළ හිඟ ශේෂය පිළිවෙලින් රු.5,898,125 ක් සහ රු.5,301,077 ක් විය.</p>	<p>මෙම වෙළෙන්දන් නිසි ලෙස ලියාපදිංචි වී නොමැති අතර සමාගම සමඟ ගිවිසුමකට එළඹ ඇත. ඔවුන් ව්‍යාපාර කරන්නේ උරුමය මතයි. කෙසේ වෙතත්, මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පරිශ්‍රය ප්‍රතිව්‍යුහගත කරනු ලබන අතර ඉදිරි වර්ෂයේදී නිසි සැලසුමකට අනුව විකුණුම්කරුවන් විධිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.</p>	<p>ගාලු මුවදොර පිටියෙහි වෙළෙන්දන්ගෙන් ආදායම් එකතු කර ගැනීම සඳහා කළමනාකරණය විසින් නිසි අභ්‍යන්තර පාලන ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.</p>
<p>ගාලු මුවදොර පිටියේ පිහිටි භූගත අවන්හල 2017 ජුනි 01 දින සිට වසර පහකට ගිවිසුමක් මගින් 2017 මැයි 19 වැනි දින පෞද්ගලික පාර්ශවයකට බදු දී තිබූ අතර, පසුව එකඟ වූ කොන්දේසි 2017 දෙසැම්බර් 11 වැනි දින ලිපියක් මගින් වෙනස් කර ඇත. එකඟ වූ කොන්දේසි අනුව රු.1,500,000 ට සමාන මාස තුනක කල්බදු කුලිය සමාගමට ආපසු ගෙවිය හැකි තැන්පතුවක් ලෙස තබා ගත යුතුය. කෙසේ වෙතත්, සමාගම 2020 දෙසැම්බර් 31 වන විටත් එවැනි තැන්පතුවක් ලබාගෙන නොතිබුණි.</p>	<p>ආපසු ගෙවිය හැකි තැන්පතුවේ ඉතිරි මුදල ලබාගැනීමට සමාගම සාකච්ඡා ආරම්භ කළේය. පාස්කු ඉරිදා ප්‍රභාතයෙන් සහ වසංගතයේ ප්‍රතිවිපාකවලින් මේ ආකාරයේ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල වූ බැවින් සමාගමට එය ඉවසා සිටීමට සිදු විය. කෙසේ වෙතත්, හැකි ඉක්මනින් හිඟ මුදල් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කරනු ලැබේ.</p>	<p>නියමිත වේලාවට අදාළ පාර්ශවවලින් හිඟ මුදල් අයකර ගැනීමට කළමනාකාරීත්වය කටයුතු කළ යුතුය.</p>

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමාගම බඳවා ගැනීමේ යෝජනා ක්‍රමයක් සකස් කර නොතිබූ අතර රේඛීය අමාත්‍යාංශයේ අනුමැතිය සහ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ එකඟතාව ලබාගෙන නොතිබුණි.</p>	<p>එකඟවේ, බඳවා ගැනීමේ යෝජනා ක්‍රමයක් හැකි ඉක්මනින් සුදානම් වනු ඇත.</p>	<p>බඳවා ගැනීමේ යෝජනා ක්‍රමයක් සකස් කර රේඛීය අමාත්‍යාංශයේ අනුමැතිය සහ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ එකඟතාව ලබා ගත යුතුය.</p>

4 ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාගමේ දිගුකාලීන ඉලක්ක ගෙනහැර දක්වන සංයුක්ත සැලැස්ම තවමත් සකස් කර නොතිබුණි.	එකඟවේ, හැකි ඉක්මනින් 2022-25 සඳහා සංයුක්ත සැලැස්ම සකස් කළ යුතුය.	කළමනාකාරිත්වය අනාගත ඉලක්ක පෙන්වන සංයුක්ත සැලැස්ම සකස් කළ යුතුය.

4.2 අභ්‍යන්තර විගණන සහ විගණන කමිටුව

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාගමට අභ්‍යන්තර විගණන අංශයක් නොතිබූ අතර විගණන කමිටු රැස්වීම් නොපැවැත්වීය.	එකඟවේ, සමාගම විසින් අභ්‍යන්තර විගණකවරයෙකු පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.	කළමනාකාරිත්වය විසින් අභ්‍යන්තර විගණන අංශයක් පිහිටුවා හෝ අභ්‍යන්තර විගණනය සිදු කිරීම සඳහා විශේෂ නිලධාරියෙකු පත් කළ යුතු අතර, මණ්ඩලය විසින් පනවා ඇති පාලනයන් අභිබවා යාම වැළැක්වීම සඳහා සහ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ආයතනික පාලනය සහ චක්‍රලේඛවලට අනුකූලව විගණන කමිටුවක් පිහිටුවිය යුතුය.

4.3 තිරසාර සංවර්ධන ඉලක්ක

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
තිරසාර සංවර්ධනය පිළිබඳ 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රයට අනුව, සෑම රාජ්‍ය ආයතනයක්ම අදාළ තිරසාර සංවර්ධන ඉලක්ක සහ එම ඉලක්ක සපුරා ගැනීම සඳහා නිර්ණායක හඳුනාගත යුතුය. කෙසේ වෙතත්, සමාගම එම ඉලක්ක සහ සංධිස්ථාන හඳුනාගෙන නොමැත.	එකඟවේ, සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.	සමාගම අදාළ තිරසාර ඉලක්ක සහ නිර්ණායක හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතුය.